



සහතිකයක් නිකුත් කිරීම සඳහා
දීමිත වැරදි ගෙවීමක්
Issued Free of charge

ශ්‍රී ලංකා / இலங்கை / SRI LANKA
ජීවත්වීමේ ලියාපදිංචි කිරීමේ කොටස
பிறப்புப் பதிவுப் புத்தகம்
REGISTER OF BIRTHS

Registration No.
(High Reg. F. & D.C.)
17/78

අංකය / No. } 450
★

ජීවත්වීමේ සහ මරණ ලියාපදිංචි කිරීමේ කොටස (110 වන පනතින්ද) /
பிறப்புக்கள், இறப்புகள் பதிவு செய் சட்டம் (அத்தியாயம் 110)
Births and Deaths Registration Act (Cap. 110)

දිස්ත්‍රික්කය / District } මහලාච්චි
සංචාරකය / Division } මහලාච්චි

1. උපන් දිනය හා ස්ථානය / பிறந்த திகதியும் இடமும் / Date and place of birth	2013 ජෛනවාරි ෧෩ දින / 2013 ජෛනවාරි ෧෩ දින මහලාච්චි ප්‍රදේශයේ / මහලාච්චි ප්‍රදේශයේ මොහමඩ් නැස්ව් ඉබ්න් ඩිස්සානි	
2. නම / பெயர் / Name	මොහමඩ් නැස්ව් ඉබ්න් ඩිස්සානි	
3. ස්ත්‍රී පුරුෂ භාවය / பால் / Sex	පුරුෂ	
4. පියාගේ / தகப்பன் / Father's	සම්පූර්ණ නම / முழுப் பெயர் / full name	මොහමඩ් ෆිහරුක් මොහමඩ් නැස්ව්
	උපන් දිනය / பிறந்த திகதி / date of birth	1974 ජූනි ෨෩ දින / 1974 ජූනි ෨෩ දින මහලාච්චි / මහලාච්චි මොහමඩ්
	උපන් ස්ථානය / பிறந்த இடம் / place of birth	මොහමඩ්
	ජාතිය / சாதி / race	ලංකා යෝනක
5. මවගේ / தாய் / Mother's	සම්පූර්ණ නම / முழுப் பெயர் / full name	ඉස්මායිලා ඉසායිමා
	උපන් දිනය / பிறந்த திகதி / date of birth	1984 ජූනි ෨෩ දින / 1984 ජූනි ෨෩ දින මොහමඩ් / මොහමඩ් මොහමඩ්
	උපන් ස්ථානය / பிறந்த இடம் / place of birth	මොහමඩ්
	ජාතිය / சாதி / race	ලංකා යෝනක
වයස / வயது / age	ඉහළින් ම වයස	
6. මව්පියන් විවාහකද? / பெற்றோர் සමඟ සැමවිට සමඟදී සිටින්නෝද? / Were parents married?	ඔව්	
෧෧. මහලාච්චි / மகலாச்சி / Magalochchi	මහලාච්චි සම්පූර්ණ නම / முழுப் பெயர் / his full name	මොහමඩ් ඩිස්සානි මොහමඩ් ෆිහරුක්
	මහලාච්චි උපන් වර්ෂය / பிறந்த ஆண்டு / his year of birth	1941 ජූනි ෨෩ දින
	මහලාච්චි උපන් ස්ථානය / பிறந்த இடம் / his place of birth	මොහමඩ්

<p>8. පියා ශ්‍රී ලංකාවේ ජාතිකයෙකි සහ මව් ශ්‍රී ලංකාවේ ජාතිකයන් නම් ශ්‍රී ලංකාවේ තනතුරේ ඉඩපත් කිරීමේ පිළිබඳව පියාගේ පිහිටීමේ නම If the father was not born in Sri Lanka and if great grandfather born in Sri Lanka great-grandfather's</p>	<p>පුද්ගලයාගේ මුළු නම full name ජනම් වූ වසරේ වසර year of birth ජනම් වූ ආවේශය place of birth</p>	<p>සිය මවගේ ජාතිකයායි</p>
<p>9. දැනුම් දෙනාගේ සම්පූර්ණ නම, වැඩි-විය කොටස සහ දැනුම් දෙනාගේ ස්වභාවය තනතුරේ මුළු නම සහ ආවේශය Informant's full name, residence and in what capacity he gives information</p>		<p>සුනුබුරු ආර්යාණ වැව්පොකන්, වික්‍රමනගරය: ලබා</p>
<p>10. දැනුම් දෙනාගේ අත්සන තනතුරේ සකස් කිරීම Informant's signature</p>		<p><i>Handwritten signature</i></p>
<p>11. ලියාපදිංචි කරන දිනය පதிවු සමයේ දිනය Date of registration</p>		<p>2013 ජූනි 25 දින දින නිකුත් කළේ</p>
<p>12. රෙජිස්ට්‍රාර්ගේ අත්සන පතිවුකාරියාගේ සකස් කිරීම Registrar's signature</p>		<p><i>Handwritten signature</i></p>
<p>13. ලියාපදිංචි කිරීමෙන් පසුව දැනුමක් කරන පද නුකමක් කිරීම සඳහා නම වෙනස් කිරීම යොදන ලද නම පතිවු සමයේ පුනරුත්ථාපය පතිවු සමයේ සකස් කිරීම Name inserted or substituted after registration</p>		
<p>13 වෙනි අංකයට දැනුමක් සපයන පුද්ගලයාගේ නම සහ එහි දැනුම සපයන ස්වභාවය පතිවු සමයේ නම සහ පතිවු සමයේ සකස් කිරීම Name of person on whose information particulars relating to item 13 were supplied and in what capacity he gave information</p>		
<p>දැනුම සපයන පුද්ගලයාගේ නම සහ දිනය සහ දිනයේ රෙජිස්ට්‍රාර්ගේ අත්සන පතිවු සමයේ පුනරුත්ථාපය පතිවු සමයේ සකස් කිරීම Name of person on whose information particulars relating to item 13 were supplied and in what capacity he gave information</p>		

අංක 41 දරන විවාහ, ජාතිකයන් සහ මරණ (සංස්කරණ) පනතේ සංස්කරණ පනතක් සහ මරණ ලියාපදිංචි කිරීමේ
1975 වන පරිවර්තනයේ) 11 (අ) වගන්තියට අනුව මෙහි විවාහ ලියාපදිංචි කරන ලද බවට පත්කළ හැකි.
1975 ම් ජූනි 25 දින 41 හි ඉඩපත් පිහිටීම, ඉඩපත්, නිකුත් (විකුණ) සම්පූර්ණයෙන්
සකස් කළේ, ඉඩපත්, නිකුත් පතිවු සමයේ සකස් කිරීම. 110 වගන්ති II (අ) යටතේ ඉටුකළේ

copy is issued under the provisions of Section 11 A of the Births and Deaths Registration Act (Cap. 110) as amended by the Births,
Deaths and Marriages (Amendment) law, No. 41 of 1975.

Handwritten signature
 දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් / අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් / රෙජිස්ට්‍රාර්.
 District Registrar / Addl. District Registrar / Registrar.

මෙහි විවාහයේ සඳහා දැනුමක් සපයන පුද්ගලයාගේ නම සහ
දිනය සහ දිනයේ රෙජිස්ට්‍රාර්ගේ
අත්සන
පතිවු සමයේ පුනරුත්ථාපය
පතිවු සමයේ සකස් කිරීම
Name of person on whose information
particulars relating to item 13 were supplied
and in what capacity he gave information

රා. සේ. පී. / අ. රේ. / O. S. S.